



සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

4ශ්‍රේණිය - බුද්ධ ධර්මය - 2021 පෙබරවාරි මාසය - 1 වන සතිය

සැකසුම :- බලංගොඩ අධ්‍යාපන කලාපය.
M.M. ඉන්දු සෙනෙවිරත්න මැණිකේ (ශ්‍රී නාරද ප්‍රාථමික විද්‍යාලය)

නිරෝගිමත් හෙට දවසක් 09
මහා ප්‍රජාපති ගෝතමී තෙරණිය 10

1. දුවේ, පුතේ කොහොමද අපි නිරෝගිමත්ව සිටින්නේ, එසේ නම් අපි ඒවා විභ්‍රමගින් ඇද පෙන්වමුද?
2. පාසල් යන දූ දරුවන් වන ඔබ නිවැරදිව බුදුන් වැදීම පුරුද්දක් කර ගන්න.
3. දුවේ පුතේ කය සහ මනස වෙහෙසා වැඩ කිරීමට අපට ආහාර අත්‍යවශ්‍ය දෙයකි. එම නිසා දිනපතා උදේ ආහාර ගැනීම ඉතා වැදගත් ය. ඔබ උදෑසන ආහාරයට ගන්නා වඩාත් සුදුසු ආහාර වර්ග 4ක් ලියන්න.

-
-
-
-

4. අපි පහත දී ඇති ප්‍රශ්න වෙනත් ආකාරයකට පිළිතුරු සොයමු.
හරි නම් හරි ලකුණ ද වැරදි නම් වැරදි ලකුණ ද ඉදිරියෙන් යොදන්න.

පැවිද්ද ලැබූ මුල්ම කාන්තාව මහා ප්‍රජාපති ගෝතමී දේවියයි. (.....)

සිදුහත් කුමරු ඉපදී සත් දිනකින් මහා මායා දේවිය කලුරිය කළාය. (.....)

මහා මායා දේවියගේ නැගණිය සුජාතා සිටු දේවිය ය. (.....)

මහා ප්‍රජාපති ගෝතමී දේවියට දරුවන් දෙදෙනෙකු සිටියාය. (.....)

මහා ප්‍රජාපති ගෝතමී දේවිය අවුරුදු 160 ක් ජීවත් වූවා ය. (.....)

“හොඳයි ආදරණීය දුවේ, පුතේ ඔයාලට තෙරුවන් සරණයි!”